

පාලි හා බොද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි
ආයතනය
කැලණීය විශ්වවිද්‍යාලය.

පාලි අනාගතවංසය ඇසුරෙන් මෙම්ත් බුද්ධ
සංකල්පය පිළිබඳ අධ්‍යයනයක්

ජේ. ඩී. කරුණාරත්න
ලි. ප. අංකය. 2009/Ph.D/S/2145

2011

නිබඳ සාරාංශය

මෙම පර්යේෂණය සඳහා මාතෘකාව වශයෙන් කැලණීය විශ්වවිද්‍යාලයිය පාලි හා බොද්ධ පළුවාද් උපාධි ආයතනයෙන් අනුමත වූ පාලි අනාගතවංසය ඇසුරෙන් මෙත්ම් බුද්ධ සංකල්පය පිළිබඳ අධ්‍යයනයක් අනුව කරුණු විමසන විට පරිච්ඡේද සය සුදුසු බවට උපදෙස් ලද බැවින් ඒ අනුව මෙම විස්තර සෞයා බැලීම සිදුකෙරිනි.

මෙහි පළමුවන පරිච්ඡේද වන්නේ මෙත්ම් බුද්ධ වරිතය සනිටුහන් කෙරෙන මූලාශ්‍යයන් අධ්‍යයනයක් යන්නය. මිට අදාළ වන පාලි අනාගතවංසය මෙතෙක් ලංකාවේ පළව නැති බව ද පැහැදිලි විය. අනුරාධපුර අග හාගයේ දී හෝ පොලොන්නරු මුල් අවධියේ හෝ රචිතයැ සි සැලකිය හැකි මෙය පුස්කොල පොතට සීමා වී ඇති බව ද අතිශයින් දුළුහ බව ද මෙම පර්යේෂණයේ දී හෙළිවිය. එකම පිහිට වූයේ රැසියන් ප්‍රධාන ප්‍රතිඵලිය වූ ජේ. මිණුයෙන් මහාචාර්යීවරයා විසින් 1886 දී ඉංග්‍රීසි බසින් පළකර ඇති අනාගතවංසයයි.

මේ අනුව සලකා බැලීමේ දී මූලාශ්‍යයන් වශයෙන් පාලි ත්‍රිපිටකය වැදගත් විය. එහි දිසනිකායේ වක්කවත්ති සිහනාදසුතුයේ සහ බුද්ධකනිකායේ බුද්ධවංසයේ ද මෙත්ම් බුදුන් පිළිබඳ ව දැක්වෙන්නේ ඉතා සුළු තොරතුරකි. ඒ පිළිබඳ ව වැඩිමනත් විස්තරයක් නොමැති වීම බලවත් පාඩුවකි. අවියකරාවන්හි ද ඒ අයුරින්ම විනා වැඩිමනත් කරුණු දක්නට නැත. වෙනත් ප්‍රාථමික මූලාශ්‍යයන් හි ද සුළු සුළුවෙන් සඳහන් කරන ලද අවස්ථා දක්නට ඇති මුත් ඒවා නිසි ලෙස හසුරුවා ඇති බවක් නො පෙනේ. සංස්කෘත මූලාශ්‍යයන් වන සද්ධම්ප්‍රණ්ඩික, මහාවස්තු, සාධනමාලා වැනි මහායාන ධම් ග්‍රන්ථයන්හි ද මිට අදාළ යම් යම් තොරතුරු දක්නට ඇත. එහෙත් මේ සඳහා වැදගත් මූලාශ්‍යයන් වන මෙතෙක් ව්‍යාකරණ සුතු, මෙතෙක් පරිපාලිත වැනි ග්‍රන්ථ දුළුහව පවතී. එනමුදු . මේ සඳහා දැනට පළව ඇති විවිධ විශ්වකෝෂණියින් හා පුමණ විභාන්තවලින් ද සැහෙන අදාළ තොරතුරු ලබාගත හැකි විය.

දෙවන පරිච්ඡේදය වන්නේ පාලි අනාගතවංසය පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කිරීමයි. අනාගතවංස පාලිය පිළිබඳ ව සැලකීමේ දී එය රවනාකිරීමට මුල් වූ හේතු සාධක ඉදිරිපත්ව තොමැත. එසේ ම එහි කත්‍රියා ගැන ද කිසිම තොරතුරක් හෙළි තොවේ. මේ පිළිබඳව කරුණු සෞයාබැලීමේ දී මෙය, ත්‍රිපිටක ග්‍රන්ථයනට අයත් තොවූවක් බවත් බුද්ධවංසයට පසුව රවනාකර ඇති බවත් පැහැදිලි විය. පසුකාලීන පොතපතක හෝ මෙවන් තොරතුරක් තොමැතිවීම පාඩුවකි.

පාලි අනාගතවංසයේ අවශ්‍යකමාවකැ සි සඳහන් වන සමන්තභද්ධිකාවේ ද මේ පිළිබඳ තොරතුරු සඳහන්වී නැත. මෙත්‍රී බුදුන්ගේ මව පියාදින් පිළිබඳ විස්තර අනාගතවංස පාලියේ සහ පසුකාලීන ග්‍රන්ථයන්හි සඳහන්ව තිබෙනත් අවශ්‍යකමාවන්හි ඇතුළත්ව නැත්තේ ඒ අවධියේ ඒවා ප්‍රවලිත ව තොතිබූ නිසා විය හැකි ය.

පාලි අනාගතවංසයේ එතිභාසික තත්ත්වය පහදන කරුණු ඇතුළත් වන්නේ තෙවන පරිච්ඡේදයේ ය. මෙත්‍රී බුද්ධ සංකල්පයේ ආරම්භය හා විකාශය යන මානෘකාවට කරුණු සෞයා බැලීමේ දී මෙහි ආරම්භයට මහායාන මෙන් ම හින්යාන දෙපාර්ශ්වයේ ම අනුමැතිය හෙවත් අනුග්‍රහය ලැබේ ඇති බව පැහැදිලි ව දක්නට ඇත. මිහිදු මාන්ත්‍රියන්ගේ ධම් ප්‍රවාරක කටයුතු නිසා මුළු ලක්දිව ම බොද්ධ රාජ්‍යයක් වූ නිසා මෙත්‍රී බෝධිසත්ත්ව/ බුද්ධ සංකල්පය මෙරට ද ව්‍යාප්ත විය. රාජ්‍යානුග්‍රහ ද තොමදව ලැබිනි. දුටුගැමුණු රජ ප්‍රවාල ද මෙත්‍රී බුදුන්ගේ පවුල් සාමාජිකයෝ වූහ.

සිව් වන පරිච්ඡේදය වන්නේ අනාගතවංස පාලියෙන් පිළිබැඩු කෙරෙන මෙත්‍රී බුද්ධ සංකල්පය සි මෙහි දී ඉහත පරිච්ඡේදයෙන් පැහැදිලි කළ මෙත්‍රී බුද්ධ සංකල්පයේ ආරම්භය හා විකාශය පිළිබඳ ව අවධානය යොමුකරන විට මෙම මානෘකාවේ අදාළත්වය එය

ම බව වැටහෙනවා ඇත. එසේ ආරමින වී ආසියාතික රටවල බහුල වශයෙන් ප්‍රව්‍ලිත ව ලෝකය පුරා පිළිගැනීමට ලක්වූ මෙමත් බුද්ධ සංකල්පය මහත් ගෞරවාදරයට පාත්‍රවිය.

පස්වන පරිච්ඡේදය වන්නේ අනාගතවංස පාලිය වෙනත් මූලාශ්‍රයන් හා තුලනය කිරීම සි. මෙහි දී සඳහන් තළ යුත්තේ මෙම ගුන්ථයට පෙර හා පසුව දක්නට ලැබෙන ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය පිහිටිකාට ගෙන මෙමත් බෝධිසත්ස්‍යයන්ගේ/මුදුන්ගේ වරිතාපදානය යම් ආකාරයක ගෞරවයට පාත්‍රවන අයුරකින් තුලනයකට හාජනය කළහැකි බව ය.

සමාලෝචනය සහ නිගමනය මෙහි සය වන පරිච්ඡේදය වෙයි. මෙතෙක් සිදුකරන ලද මහදුත්සාහය කුඩාන්වෙමින් සමාලෝචනාත්මක කරුණු පෙළගස්වා ඇති අතර එහි නිගමනයන්ගෙන් මෙමත් මුදුන් දැක නිවත් දැකීමේ සන් ප්‍රාත්‍යීනය කෙරෙහි විද්‍යාත් බොද්ධ ජනතාව ගත යුතු ත්‍රියාමාග්‍රී පැහැදිලි කර ඇත.